



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1941/43 - 2015 නොවැම්බර් මස 20 වැනි සිකුරාදා - 2015.11.20

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත

2 වැනි වගන්තිය යටතේ නියමය

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් අමාත්‍ය රවි කරුණානායක වන මම, මෙහි උපලේඛනයේ 1 වැනි තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් ඒ උපලේඛනයේ 11 වැනි තීරයේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අනුප්‍රමාණ මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්, මෙම නියමය මගින් පනවමි. මෙම නියමය 2015 නොවැම්බර් මස 21 වැනි දින සිට ආරම්භ වන මාස 06ක කාල සීමාවක් සඳහා, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තියේ (3) වැනි උපවගන්තියේ විධිවිධාන වලට යටත්ව, වලංගුව පැවතිය යුතුය.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ පනවන ලද 2015.09.07 දිනැති අංක 1931/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් අර්තාපල් (සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක 0701.90), 2015.10.09 දිනැති අංක 1935/45 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් බොම්බයි එෆුනු (සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක 0703.10.20), 2015.10.01 දිනැති අංක 1934/32 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මසුන් (සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක 03.02 සහ 03.03), 2015.06.16 දිනැති අංක 1919/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය සහ 2015.09.07 දිනැති අංක 1931/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පරිප්පු (සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක 0713.40.11, 0713.40.12, 0713.40.21, 0713.40.22) සඳහා ප්‍රකාශිත අදාළ නියමයන් 2015 නොවැම්බර් මස 21 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමි.

රවි කරුණානායක,
මුදල් අමාත්‍ය.

2015 නොවැම්බර් මස 20 වැනි දින,
කොළඹ 01,
මුදල් අමාත්‍යාංශයේ දී ය.

උපලේඛනය

I වැනි තීරය				II වැනි තීරය
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
	සං. ව. ශීර්ෂය	සං. ව. සංකේතය	විස්තරය	
1.	03.02		03.04 ශීර්ෂයේ කටු ගැලවූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, අළුත් හෝ ගිතකළ මසුන්	10% හෝ කි. ග්‍රෑම්යට රු. 50 යන දෙකෙන් වඩා වැඩි බදු ප්‍රමාණය
	03.03		03.04 ශීර්ෂයේ කටු ගැලවූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, හිමායින මසුන් (රේගු සං.ව සංකේතාංක 0303.54 යටතට වැටෙන මැකරල් මසුන් හැර)	10% හෝ කි. ග්‍රෑම්යට රු. 50 යන දෙකෙන් වඩා වැඩි බදු ප්‍රමාණය



උපලේඛනය (සම්බන්ධිතයි)

I වැනි තීරය				II වැනි තීරය
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
	සං. ව. ශීර්ෂය	සං. ව. සංකේතය	විස්තරය	
2.	07.01	0701.90	අනෙකුත් - අර්තාපල්	කි. ග්‍රෑමයට රු. 15.00
3.	07.03	0703.10.20	බොම්බයි ඵෑනු	කි.ග්‍රෑමයට රු. 5.00
4.	07.13	0713.40.11	සම්පූර්ණ - මයිසුර් පරිප්පු (රතු පරිප්පු)	කි.ග්‍රෑමයට ශත 0.25
		0713.40.12	පියළි කළ - මයිසුර් පරිප්පු (රතු පරිප්පු)	කි.ග්‍රෑමයට ශත 0.25
		0713.40.21	සම්පූර්ණ - කහ පරිප්පු	කි.ග්‍රෑමයට ශත 0.25
		0713.40.22	පියළි කළ - කහ පරිප්පු	කි.ග්‍රෑමයට ශත 0.25
5.	08.04	0804.10.10	රට ඉඳි - අළුත්	කි.ග්‍රෑමයට රු. 60.00
		0804.10.20	රට ඉඳි - පියළි	කි.ග්‍රෑමයට රු. 60.00